

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

සැලසිනේ රූපවාහිනී ආයතනයේ 2023 සැප්තැම්බර් 30 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් කාලපරිච්ඡේදය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2023 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස 09ක කාලපරිච්ඡේදය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2023 සැප්තැම්බර් 30 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ජර්මිනි යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තු වල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරිබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරි බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්වා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ. පොදු ලෙජරය, ජර්නලය, ජර්නල් වවුචර්, ගෙවීම් වවුචර් ආදී ප්‍රධාන ගිණුම්කරණ වාර්තා පවත්වාගෙන යාම සම්බන්ධ විගණන නිරීක්ෂණ පහත සඳහන් මාතෘකා යටතේ ඇතුළත් කර ඇත.

<p>විගණන නිරීක්ෂණය</p> <p>නිසි අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් පවත්වා ගැනීම සඳහා ගිණුම් කේතයන් සහිතව වර්ගීකරණය කරන ලද ගිණුම් වල ලැයිස්තුවක් යාවත්කාලීනව පවත්වා ගෙන ගොස් නොතිබුණු අතර ඒ ඒ ගිණුම හඳුනා ගැනීම සඳහා ගිණුම් කේතයන් (Accounts Code) පද්ධතියට හඳුන්වා දී නොතිබුණි. විවිධ අංශ වල විවිධ පුද්ගලයින් විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි ගිණුම්කරණ පද්ධතිය තුළ විවිධ ගිණුම් විවෘත කිරීමත්, ඒවාට විවිධ තොරතුරු ඇතුළත් කිරීමත් හේතුවෙන් ගිණුම්කරණ පද්ධතිය ක්‍රමවත්ව හා විධිමත්ව පවත්වා ගැනීම අවදානමට ලක් වී තිබුණි.</p>	<p>කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම</p> <p>පිළිතුර අදාළ නොවේ.</p>	<p>නිර්දේශය</p> <p>ගිණුම් කේතයන් සහිතව වර්ගීකරණය කරන ලද ගිණුම් වල ලැයිස්තුවක් යාවත්කාලීනව පවත්වා ගත යුතු අතර ගිණුම් කේතයන් පද්ධතියට හඳුන්වා දිය යුතුය.</p>
---	--	---

1.5.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 07 හි 07 ඡේදය ප්‍රකාරව මුදල් සහ මුදල් සමාන දෑ යටතේ හඳුනාගත යුතු මාස 01 - 03 අතර කල් පිරීමේ කාලයකින් යුතු රු.19,869,954 ක ස්ථාවර තැන්පතු ශේෂ 06 ක් ආයෝජන තුළ ඇතුළත් කිරීම හේතුවෙන් 2023 සැප්තැම්බර් 30 දිනට මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන ආයෝජන ශේෂය එම වටිනාකමින් අධිකක්සේරු වී තිබුණු අතර මුදල් සහ මුදල් සමාන දෑ එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	අදාළ නිවැරදි කිරීම සමඟ මූල්‍ය ප්‍රකාශන නිවැරදි කරන ලදී. එය 2024 වර්ෂය සමඟ ඉදිරිපත් කරමි.	ආයෝජන හා මුදල් හා මුදල් සමාන දෑ නිවැරදිව හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශන දැක්විය යුතුය.
(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 07 අනුව ආයෝජන තුළින් මුදල් ගලාපීම් ලෙස රු.262,600 ක වටිනාකමක් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ දැක්විය යුතු වුවද ප්‍රමිතයේ විධි විධාන නොසලකා මුදල් හා මුදල් සමාන දෑ යටතේ හඳුනාගතයුතු මාස 03 හා ඊට අඩු කල් පිරීමේ කාලයකින් යුතු ස්ථාවර තැන්පතු වටිනාකම වූ රු.7,396,417 ක් ආයෝජන ක්‍රියාකාරකම් යටතේ මුදල් ගලාපීම් ලෙස දක්වා තිබුණු අතර ඒ ආකාරයෙන්ම 2023 ජනවාරි 01 දිනට මුදල් හා මුදල් සමාන දෑ හි වටිනාකම රු.27,178,193 ක් හා 2023 සැප්තැම්බර් 30 දිනට මුදල් හා මුදල් සමාන දෑ හි වටිනාකම රු.24,055,831 විය යුතු වුවත් මුදල් හා මුදල් සමාන දෑ යටතේ හඳුනාගතයුතු මාස 03 හා ඊට අඩු කල් පිරීමේ කාලයකින් යුතු ස්ථාවර තැන්පතු වටිනාකම් ආයෝජන යටතේ හඳුනාගැනීම හේතුවෙන් එම දිනයන්හිදී මුදල් හා මුදල් සමාන දෑ හි වටිනාකම පිළිවෙලින් රු.14,554,112 ක් සහ රු.4,185,877 ක් ලෙස මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ දක්වා තිබුණි.	නිවැරදි කොට මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කරමි.	මුදල් හා මුදල් සමාන දෑ හා ආයෝජන නිවැරදිව හඳුනාගෙන මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙළ කළ යුතුය.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 08 හි 42 ඡේදය ප්‍රකාරව පූර්ව වැරදි නිවැරදි කිරීමේ දී එම වැරදි වලට අදාළ වන වත්කම්, වගකීම් හා රඳවාගත් ඉපයුම් ශේෂයන් සමාලෝචිත වර්ෂයේ දී නැවත ප්‍රකාශනය කළයුතු වුවද 2023 සැප්තැම්බර් 30 දිනට සැලසිනේ සමාගම විසින් 2022 වර්ෂය තුළ දී සිදු වූ වැරදි නිවැරදි කර තිබුණද නිවැරදි කරන ලද රු.13,313,195 ක අගයකින් යුතු වත්කම්, වගකීම් හා රඳවාගත් ඉපයුම් ශේෂයන් නැවත ප්‍රකාශනය කර 2022 ජනවාරි 01 දිනට, 2022 දෙසැම්බර් 31 දිනට හා 2023 සැප්තැම්බර් 30 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය ඇතුළත් විස්තරාත්මක සටහනක් 2023 සැප්තැම්බර් 30 දිනට මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කර නොතිබුණි.

ඔබ විසින් පෙන්වා දී ඇති කරුණුවලින් වන බලපෑමද සමඟ මුදල් ප්‍රවාහ ප්‍රකාශය නැවත සකස් කොට 2024 මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කිරීමට කටයුතු කරමි.

ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පූර්ව කාලපරිච්ඡේදයට අදාළ වැරදි නිවැරදි කළ යුතුය

(ඈ) 2021 අංක 18 දරන මුදල් පනත ප්‍රකාරව 2022 වර්ෂයේ දී කපාහැර තිබූ රු.24,784,856 ක ජාතිය ගොඩනැගීමේ බදු උපවිත ශේෂය හා රු.347,265 ජාතිය ගොඩනැගීමේ බදු ලැබිය යුතු ශේෂයන්හි ශුද්ධ වටිනාකම රු. 24,437,590 ක් 2022 වර්ෂයේ දී රඳවාගත් ඉපයුම් වලට ගලපා තිබුණද ඉහත ප්‍රමිතයේ විධිවිධාන ප්‍රකාරව 2023 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් කාලපරිච්ඡේදය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන වල ඒ පිළිබඳව සටහනකින් හෙළිදරව් කර නොතිබුණි.

මූල්‍ය ප්‍රකාශනවල සටහනකින් හෙළිදරව් කිරීමට කටයුතු කර එය 2024 මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කරමි.

ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පූර්ව කාලපරිච්ඡේදයට අදාළ වැරදි නිවැරදි කළ යුතුය.

(ඉ) 2021 වර්ෂයට අදාළ එකතු වටිනාකම රු. 4,396,999 ක සෘජු වියදම් 2021 වර්ෂය තුළ දී අත්තිකාරම් ලෙස හඳුනාගෙන තිබුණු අතර 2022 වර්ෂය තුළ දී රඳවාගත් ඉපයුම් වලට ගලපා නිවැරදි කර තිබුණද 2021 ජනවාරි 01 දිනට ,2021 වර්ෂයේ දෙසැම්බර් 31 දිනට හා 2022 වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වත්කම්,වගකීම් හා රඳවාගත් ඉපයුම් ශේෂයන් නැවත ප්‍රකාශනය කර

එම නිවැරදි කිරීම් සමඟ 2024 මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කරමි.

ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පූර්ව කාලපරිච්ඡේදයට අදාළ වැරදි නිවැරදි කළ යුතුය.

නොතිබුණි. ප්‍රමිතියේ විධිවිධාන ප්‍රකාරව පූර්ව වර්ෂයේ සිදු වී ඇති වැරදි වල ස්වභාවය සහ නිවැරදි කරන ලද වටිනාකම් පිළිබඳව මූල්‍ය ප්‍රකාශන වල සටහනක් මඟින් විස්තරාත්මකව හෙළිදරව් කළ යුතු වුවද එම වටිනාකම් වල එකතුවක් පමණක් මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කර තිබුණු අතර 2023 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන කාලපරිච්ඡේදයට අදාළ ආරම්භක ශේෂ වල වෙනස්කම් වලට හේතු විස්තරාත්මකව මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කර නොතිබුණි.

- | | | |
|--|---|--|
| <p>(ඊ) 2014 වර්ෂයේ දී සිදු වී ඇති සේවක මූල්‍ය වංචාව සම්බන්ධ රු.11,988,000 ක ශේෂය නිවැරදි කිරීමේ දී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 08 හි 42 වන වගන්තියට අනුව ඒ ඒ වර්ෂය සඳහා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය නැවත ප්‍රකාශනය කර නොතිබුණි.</p> | <p>ඔබ විසින් පෙන්වා දී ඇති පරිදි 2014 වර්ෂයේ සිට 20200 වර්ෂය දක්වා වසර 09 ක කාලයක් තුළ ඒ ඒ වර්ෂය සඳහා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය නැවත ප්‍රකාශනය කිරීමට කටයුතු යොදා ඇත.</p> | <p>ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පූර්ව කාලපරිච්ඡේදයට අදාළ වැරදි නිවැරදි කළ යුතුය.</p> |
| <p>(උ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 09 හි 5.5.13 සිට 5.5.16 දක්වා ඡේද වල විධිවිධාන වලට අනුව මූල්‍ය වත්කමක ණය අවදානම මූලික හඳුනාගැනීමේ සිට සැලකිය යුතු අන්දමින් වැඩි වී ඇත්නම් අපේක්ෂිත ණය අලාභ (Expected Credit Loss) ප්‍රවේශය අනුව හානිකරණ අලාභ සඳහා ගැලපිය යුතු වුවත් මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන රු.301,638,624 ක් වූ මුළු ණයගැති වටිනාකමින් සියයට 64ක් එනම් රු.195,774,141 ක් වූ වර්ෂ 05 ඉක්මවූ අවදානම් සහිත ණය ගැති ශේෂ ඇතුළුව දින 90 ඉක්මවූ සියලු ණයගැතියන් සඳහා සියයට 5ක් වන සේ අඩමාන ණය සඳහා වෙන්කිරීම් සිදුකිරීම ආයතනයේ ප්‍රතිපත්තිය ලෙස සලකා කටයුතු කර තිබුණි.</p> | <p>සමාගමේ අඩමාන ණය වෙන්කිරීම් ප්‍රතිපත්තිය තවදුරටත් සාකච්ඡාවට භාජණය කොට මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතයද පරිදි කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන සලස්වමි.</p> | <p>ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතියට අනුකූලව හානි කරණ අලාභ සඳහා ගැලපීම් කළ යුතුය.</p> |

<p>(උ)ආයතනය විසින් සිය පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා කල්බදු ක්‍රමය යටතේ අත්පත් කරගෙන තිබුණු ගොඩනැගිල්ලට අදාළව රු.21,000,000 ක මූලික ගෙවීමක් සිදු කර තිබුණු අතර එම වටිනාකම ශ්‍රී ලංකා මුදල් වාර්තාකරණ ප්‍රමිත 16 ට අනුව භාවිත අයිතිය සහිත වත්කමෙහි (Right to use Asset)කොටසක් ලෙස හඳුනාගැනීම වෙනුවට අත්තිකාරම් ගෙවීම් ගිණුමකට සටහන් කිරීම හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනයන්හි ජංගම වත්කම් අධිකක්සේරු වී තිබුණි.</p>	<p>ඔබ විසින් පෙන්වා දී ඇති පරිදි ශ්‍රී ලංකා මුදල් වාර්තාකරණ ප්‍රමිත 16 අනුව ගිණුම් තැබීම හා මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කොට අදාළ හෙලිදරව් කිරීම සිදු කිරීමට කටයුතු කරමි.</p> <p>ශ්‍රී ලංකා මුදල් වාර්තාකරණ ප්‍රමිතියට අනුකූලව කල් බදු ක්‍රමය යටතේ අත්පත් කරගෙන තිබුණු ගොඩනැගිල්ල භාවිත අයිතිය සහිත වත්කමෙහි කොටසක් ලෙස හඳුනාගත යුතුය.</p>
--	--

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
<p>(අ) 2023 ජනවාරි 01 සිට 2023 සැප්තැම්බර් 30 අතර කාලය තුළ සිදු වූ ගණුදෙනු 02ක් වෙනුවෙන් ලද අත්තිකාරම් මුදල් රු.1,294,095ක් හා රු.150,000ක් අත්තිකාරම් ගිණුමකට බැර නොකර අදාළ ණයගැනීම් ගිණුමට බැර කිරීම හේතුවෙන් සමාලෝචිත කාලපරිච්ඡේදයේ අවසන් දිනට අදාළ ණයගැනීම් ශේෂයන් රු.1,444,095ක් අඩුවෙන් පෙන්වුම් කර තිබුණි.</p>	<p>ගිණුම් වාර්තා නිවැරදි කරන ලදී.</p>	<p>අදහස්</p>	<p>ණයගැනීම් වටිනාකම නිවැරදිව හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශන වල දැක්විය යුතුය.</p>
<p>(ආ) ණයගැනීම් ලැබීමක් වන රු.755,272 ක ශේෂයක් කුමන ණයගැනියන්ගෙන් ලැබීමක්ද යන්න තහවුරු කර නොගැනීම හේතුවෙන් 2021 වර්ෂයේ සිට මූල්‍ය ප්‍රකාශනයන්හි වෙළඳ ණයගැනීම් ශේෂයෙන් අඩුකර දක්වා තිබුණු අතර එම ලැබීම් හඳුනාගෙන නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂයේදීද කටයුතු කර නොතිබුණි.</p>	<p>මෙම ණයගැනීම් ලැබීම් වැඩිදුරටත් පරීක්ෂා කොට බලා නිවැරදි කරමි.</p>	<p>අදහස්</p>	<p>ණයගැනියන්ගෙන් ලැබීම් නිවැරදිව හඳුනාගෙන ණයගැනීම් ශේෂ නිවැරදිව මූල්‍ය ප්‍රකාශන වල දැක්විය යුතුය.</p>
<p>(ඇ) ආයතනය විසින් ආරම්භ කර තිබුණු නව සෞඛ්‍ය රක්ෂණවරණ ක්‍රමය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මාසය සඳහා අයකරගත නොහැකි වූ රු.4,662ක මුදල පමණක් කාර්යමණ්ඩල ණයගැනියන් ලෙස හඳුනාගත යුතු වුවත් ඉදිරි මාසික වාරික</p>	<p>2023 සැප්තැම්බර් 01 දින සිට අගෝස්තු 31 දින දක්වා කාල පරිච්ඡේදය තුළ ආරම්භ කරන ලද රු. 3,184,405 ක් වූ නව සෞඛ්‍ය රක්ෂණවරණය යටතේ ඔබ විසින් පෙන්වා දී ඇති අයුරින් සංශෝධනය කරන ලදී.</p>	<p>අදහස්</p>	<p>ණයගැනීම් ශේෂ හා ඉදිරියට කළ ගෙවීම් නිවැරදිව හඳුනාගෙන ගිණුම් ගත කළ යුතුය .</p>

09 ක් තුළ අයකරගත යුතුව පවතින රු.720,926 ක් එකිනෙක කාර්යමණ්ඩල ණයගැති ගිණුම් වල දැක්වීම හේතුවෙන් කාර්යමණ්ඩල ණයගැතියන් රු.716,265 කින් අධිතක්සේරු වී තිබුණි.තවද විගණන ගණනය කිරීම් අනුව සමාලෝචිත කාලපරිච්ඡේදය සඳහා අදාළ රක්ෂණ වියදම රු.265,367 ක් වුවද රු.773,231 ක් පළමු වාරිකය ලෙස රක්ෂණ ආයතනය වෙත ගෙවීම් කර තිබුණු අතර ඒ අනුව රු.507,863ක් වැඩිපුර ගෙවා තිබුණි. මූල්‍ය ප්‍රකාශයන්හි එය රු.2,189,509 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් ඉදිරියට කළ ගෙවීම් රු.1,681,646 කින් වැඩියෙන් දක්වා තිබුණි.

(ඇ)2023 සැප්තැම්බර් 01 සිට 2024 අගෝස්තු 31 දක්වා කාලපරිච්ඡේදය සඳහා අදාළ වන මුළු රක්ෂණ වියදම වූ රු.3,184,405ක් අදාළ රක්ෂණ ආයතනය නමින් ණයහිමි ගිණුමකට බැර කිරීම හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා තිබූ ජංගම වගකීම් රු.2,410,175 කින් වැඩියෙන් දක්වා තිබුණි.

එම

වියදම් හා ණයහිමියන් නිවැරදිව හඳුනාගෙන ගිණුම් ගත කළ යුතුය.

(ඉ)2023 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් කාලපරිච්ඡේදය සඳහා වූ රු.18,647,694 ක් වූ බදු පෙර ශුද්ධ අලාභයට ගැලපිය යුතු පොලී ආදායම රු.3,106,210 ක් වුවද මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ පොලී ආදායම ලෙස රු.3,006,454 ක වටිනාකමක් පමණක් දක්වා තිබුණි. ඒ හේතුවෙන් පොලී ආදායම රු.99,756 කින් අඩුවෙන් ගලපා තිබුණු අතර ආයෝජන ක්‍රියාකාරකම් යටතේ මුදලින් ලද පොලී ආදායම රු.35,286 කින් අඩුවෙන් දක්වා තිබුණි.

විගණන විමසුම් මගින් ඔබ විසින් පෙන්වා දී ඇති කරුණුවලින් වන බලපෑමද සමඟ මුදල් ප්‍රවාහ ප්‍රකාශය නැවත සකස් කටයුතු කරමි.

පොලී ආදායම නිවැරදිව හඳුනාගෙන මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ දැක්විය යුතුය

(ඊ) සමාලෝචිත කාලපරිච්ඡේදයට අදාළ පාරිතෝෂික වෙන්කිරීම ලෙස රු.278,640 ක් මූල්‍ය ප්‍රකාශන වල දැක්වියයුතු වුවත් එම වටිනාකම රු.623,185ක් ලෙස දැක්වීම හේතුවෙන් වර්ෂයේ ලාභය රු.344,545

ආයතනයේ සේවයේ නියුක්තව සිට ඉවත්වූ සේවකයින් දෙදෙනෙකු හා වැඩ තහනමට ලක්ව සිටින නිලධාරියෙකු සඳහා පසුගිය වර්ෂයන්ට අදාළව සිදුකරන ලද රු. 344,545 ක

පාරිතෝෂික වියදම් හා වෙන් කිරීම නිවැරදිව හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශන වල දැක්විය

කින් අඩුවෙන් හඳුනාගෙන තිබුණි. තවද කාලපරිච්ඡේදය තුළ මුදලින් ගෙවූ පාරිතෝෂික වියදම රු.4,599,423ක් වුවද එය රු.4,899,921ක් ලෙස එම සටහන් වල දක්වා තිබුණි.තවද මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ බදු පෙර ශුද්ධ අලාභයට ගැලපිය යුතු පාරිතෝෂික වෙන්කිරීම් වටිනාකම රු.278,640 ක් විය යුතු වුවත් රු.623,185 ක වටිනාකමක් ගලපා තිබීම හේතුවෙන් පාරිතෝෂික වෙන්කිරීම් රු.344,545 කින් වැඩියෙන් ගලපා තිබුණි.

පාරිතෝෂික අධි වෙන්කිරීම මෙම යුතුය. වර්ෂයේ හඳුනාගත් අතර කාල පරිච්ඡේදයට අදාළ පාරිතෝෂික වියදම් වන රු. 278,640 ක අගය සඳහාද ඔබ විසින් පෙන්වා දී ඇති අයුරින් අදාළ ගිණුම් සටහන් යොදා නිවැරදි කරන ලදී. 2024 මූල්‍ය වාර්තා සමඟ එය ඉදිරිපත් කිරීමට කටයුතු කරමි.

(උ) සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ රඳවාගත් ඉපයුම් වලට ගලපා තිබුණු මුදල් ප්‍රවාහයක් ජනනය නොවන පූර්ව වැරදි ගැලපුමක ශුද්ධ අගය වූ රු.289,222 ක් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය තුළ මූල්‍ය ක්‍රියාකාරකම් තුළින් ජනනය වන මුදල් ප්‍රවාහයන් යටතේ දක්වා තිබුණි.

නිවැරදි කොට මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කරමි.

මුදල් ප්‍රවාහ ප්‍රකාශනය නිවැරදිව පිළියෙල කල යුතුය.

(ඌ) සේවාදායක ආයතනයකට සැපයූ කිසියම් කාර්යයකට අදාළව මුදල් ලැබුණු විට කාර්යය නියාමන අංකය යටතේ හඳුනාගෙන මුදල් ලැබීම සටහන් කළයුතු වුවත් එසේ නොකර සේවාදායක ආයතනයට අදාළව මුදල් ලැබීම සටහන් කිරීම නිසා රු.960,520 ක සෘණ ශේෂයක් ලෙස දක්නට ලැබුණු අතර මෙම සෘණ ශේෂ හේතුවෙන් ණය ගැති ශේෂයන් දෙවරක් එකම වටිනාකමින් අඩු වීම හේතුවෙන් ණය ගැති වයස් විශ්ලේෂණය තුළ සාවද්‍ය වටිනාකමක් පෙන්වුම් කිරීමට බලපා තිබුණි. තව ද ණයගැති භානිකරණ අලාභ සඳහා වෙන්කිරීම් සිදුකිරීමේ දී ගිණුම්කරණ පද්ධතිය මගින් මෙම මුදල් ලැබීම් වලට අදාළ සෘණ ශේෂයන් මත ද භානිකරණ අලාභ වෙන්කිරීම් ස්වයංක්‍රීයව ගණනය කරනු ලබන බැවින් නිවැරදි ලෙස භානිකරණ අලාභ වෙන්කිරීම් මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබුණි.

එම වරද නිවැරදි කිරීමට කටයුතු යොදා ඇත.

ණයගැති ශේෂය නිවැරදිව හඳුනාගෙන ගිණුම් ගත කිරීමට කටයුතු කල යුතුය

(එ) කල්බදු ක්‍රමය යටතේ අත්පත් කරගෙන තිබූ ගොඩනැඟිල්ල සඳහා මාසික කල්බදු වාරික තුළ ඇතුළත්

පොළී වියදම

විගණන ගණනය කිරීම් වලට අනුව පෙන්වා දී ඇති පරිදි කටයුතු නිවැරදිව පොලී වියදම, රු.3,806,797 ක් ආදායම් කරමි. හඳුනාගෙන ගිණුම් ගත කළ ප්‍රකාශනයට හඳුනාගත යුතු වුවද ආයතනය විසින් මුළු කල් බදු වාරිකය සමාලෝචිත කාලපරිච්ඡේදය සඳහා ගොඩනැගිලි කුලී වියදම් ලෙස රු.6,125,000 ක් ආදායම් ප්‍රකාශනයට හඳුනාගැනීම හේතුවෙන් වර්ෂයේ අලාභය රු.2,318,203කින් අධිකක්සේරු වී තිබුණි.

1.5.4 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂය	මුදල රු	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) දේපළ පිරිසත හා උපකරණ	38,767,209	සමාලෝචිත වර්ෂයේ සැප්තැම්බර් 30 දිනට මූල්‍ය ප්‍රකාශනයන්හි දැක්වෙන පිරිවැය රු.54,896,417 ක් වූ දේපළ පිරිසත හා උපකරණ ශේෂය තුළ ඇතුළත් 2002-2014 වර්ෂයන්හි අත්පත් කරගත් රු.38,767,209 ක් පිරිවැය වූ උපකරණ පිළිබඳ කිසිදු විස්තරයක් ස්ථාවර වත්කම් ලේඛනයෙහි ඇතුළත් කර නොතිබුණු අතර මෙම වටිනාකම තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකෙරුණි.	එම පිරිවැය සඳහා විස්තර සොයාබලා මූල්‍ය වාර්තා සමඟ ඉදිරිපත් කරමි.	ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කළ යුතුය.
(ආ) රඳවාගත් ඉපයුම් වලට සිදු කළ ගැලපීම්	37,791,090	2023 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය සඳහා රඳවාගත් ඉපයුම් වලට ගලපා තිබූ මුදල් වංචාවට අදාළ රු.11,988,000 ක් හා එකතු වටිනාකම රු.25,803,090 ක් වූ ගැලපීම් වලට අදාළව ජර්නල් වවුචර සහ මූලාශ්‍ර ලියවිලි.	එය විධිමත්ව ඔබගේ උපදෙස් පරිදි කටයුතු කිරීමට උපදෙස් ලබාදී ඇත. සියලුම ගණුදෙනු සඳහා ජර්නල් වවුචර පත් ඇත.	ගණුදෙනු වලට අදාළ ජර්නල් වවුචර පිළියෙල කළයුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) සමාලෝචිත කාලපරිච්ඡේදයේ අවසන් දිනට වෙළඳ ණයගැති ශේෂය රු.301,638,624ක් වූ අතර ඉන් රු. 195,774,141ක් වර්ෂ 05 ඉක්මවූ ණයගැති ශේෂයන්ගෙන්ද රු.36,778,240 ක් වර්ෂ 1-5 අතර ණයගැතියන්ගෙන් සමන්විත වුවද අදාළ ශේෂයන් අයකර ගැනීමට සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ දී ද කටයුතු කර නොතිබුණි.	ණය අයකර ගැනීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති අතර වර්ෂ ගණනාවක සිට පැවත එන ණයගැති ශේෂ අයකර ගැනීමට නිසි ක්‍රියා පිළිවෙතක් ආරම්භ කොට ඇත. රේඛීය අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ අත්සනින් ලිපි නිකුත් කිරීමට කටයුතු යොදා ඇති අතර සිහිකැඳවීම් ලිපිවලට අමතරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතී.		ණය අයකර ගැනීම සඳහා නොපමාව කටයුතු කළ යුතුය.
(ආ)2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනතේ 3(1) වගන්තියට අනුව යම් පුද්ගලයෙකු විසින් ගෙවන ලද ආර්ථික සේවා ගාස්තු එම පුද්ගලයා විසින් අදාළ තක්සේරු වර්ෂයේ අදාළ කාර්තුව සඳහා ගෙවිය යුතු ආදායම් බද්දෙන් හිලවී කළ හැකි වේ.එසේ වුවද ආයතනය ආරම්භ කරන ලද 1982 වර්ෂයේ සිටම ආදායම් බදු ගෙවා නොතිබුණු පසුබිමක වර්ෂ 11 කට ආසන්න කාලයක සිට ලැබීමට හිමිකමක් නොමැති රු. 3,599,749 ක ශේෂයක් ලැබිය යුතු ආර්ථික සේවා ගාස්තු ලෙස මූල්‍ය තත්ව ප්‍රකාශනයෙහි වෙළඳ හා වෙනත් ලැබියයුතු දෑ යටතේ දක්වා තිබීම නිසා එම වටිනාකමින් ජංගම වත්කම් වැඩියෙන් දක්වා තිබුණි.	සැලසිනේ රූපවාහිනී ආයතනය විසින් ගෙවිය යුතු ආදායම් බදු බැඳියාව වෙනුවෙන් කලින් ගෙවන ලද අත්තිකාරම් බදු ගෙවීමක් ලෙස ආර්ථික සේවා ගාස්තුවක් වූ රු. 3,599,749 ක ශේෂ පිළිබඳ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේදී එම අගය අප නමින් පවතින බව තහවුරු කරගන්නා ලදී.	ලැබිය	යුතු ශේෂයන් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.

1.6.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
-----------------	------------------------	-------	----------

(අ)සමාලෝචිත කාලපරිච්ඡේදය අවසන් දිනට සැලසිනේ රුපවාහිනී ආයතනයේ වෙළඳ ණයහිමි ශේෂය රු.222,939,260ක් වූ අතර ඉන් වර්ෂ 5 ඉක්මවූ ශේෂය රු.43,088,779ක් විය. අදාළ ණයහිමි ශේෂය තුළ වසර 04 සහ 05 ට වැඩි කාලයක සිට ඉදිරියට ගෙන එමින් පවතින රු.1,304,787ක සෘණ එකතු වටිනාකමක් ද සහිත ණයහිමි ශේෂයන් ද ඇතුළත් ව තිබුණි.

වෙළඳ ණයහිමි ශේෂය පියවීමේදී එම කාර්යයට අදාළ ලැබිය යුතු ණයගැති ශේෂය ලද පසුව ණයහිමි ශේෂය පියවීමට කටයුතු කිරීම සමාගමේ සාම්ප්‍රදායික ප්‍රතිපත්තිය වේ. තවද ශේෂ සනාථන ලිපි ණයහිමි ආයතන කිහිපයකින් ලබාගත් අතර සියලුම ණයහිමි ආයතන වෙතින් ණයහිමි ශේෂ සනාථන ලිපි ලබාගැනීමට කටයුතු කරමි. පෙර වසර කිහිපයක සිට රු. 4,725,000 ක් ලෙස පැවත ආ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව වෙත ගෙවිය යුතු මුදල ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත රු. 3,022,645 ක් ජාතික චිත්‍රපට සංස්ථාවනවිකරණය වෙනුවෙන් 2013 සහ 2014 වර්ෂයේදී කරන ලද වියදමට එරෙහිව කපාහැර ඇත.

(ආ)2023 සැප්තැම්බර් 30 දිනට සැලසිනේ රුපවාහිනී ආයතනයේ මූල්‍ය ප්‍රකාශන අනුව ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ලිමිටඩ් වෙළඳ හා ගෙවිය යුතු ශේෂය රු. 5,679,084 ක් වුවද ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ලිමිටඩ් මූල්‍ය ප්‍රකාශන අනුව එදිනට සැලසිනේ ආයතනයෙන් අයවිය යුතු ශේෂය රු.4,340,100 ක් වූයෙන් රු.1,338,984 ක වෙනසක් වූ අතර මෙම වෙනස සමාලෝචනය කර නිරවුල් කිරීමට කළමනාකරණය අපොහොසත් වී තිබුණි.

වසර ගණනක් තිස්සේ පැමිණෙන ගෙවියයුතු ශේෂ මෙම ශේෂ සමාලෝචනයක් කර නිවැරදිව නිරවුල් කිරීමට අවශ්‍ය කටයුතු හඳුනාගෙන මූල්‍ය සොයා බලා කටයුතු කරන මෙන් ප්‍රකාශන වල ගිණුම් අංශයට උපදෙස් ලබාදුනි. දැක්විය යුතු අතර නොපමාව නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය .

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)1978 දෙසැම්බර් 10 දිනැති භාණ්ඩාගාර වක්‍රලේඛ 842 හා 1998 අගෝස්තු 04 දිනැති අංක 359 දරණ රාජ්‍ය මුදල් වක්‍රලේඛය හා	ස්ථාවර වත්කම් අභ්‍යන්තර ශක්තිමත්භාවය පරිදි මූල්‍ය ප්‍රකාශන දැක්වෙන ස්ථාවර වත්කම් වටිනාකමෙහි	සම්බන්ධ පාලනයේ තහවුරු වන වන ප්‍රකාශන වල ස්ථාවර වත්කම් නිවැරදිභාවය	ස්ථාවර වත්කම් ලේඛනය පරිගණක පද්ධතිය ඔස්සේ යාවත්කාලීන කළ යුතුය.

2009 සැප්තැම්බර් 01 දිනැති අංක DMA/2009 (2) දරණ කළමනාකරණ විගණන වක්‍රලේඛය නහවුරු කර ගැනීමටත් ස්ථාවර වත්කම් සත්‍යාපනය පහසු වීමටත් ආයතනික වත්කම් උපයෝජන ක්‍රියාවලිය සම්බන්ධයෙන් භෞතික පාලනයක් පවත්වා ගැනීමටත් හැකිවන සේ ස්ථාවර වත්කම් රෙජිස්ටරය යාවත්කාලීන කර පවත්වා ගෙන යා යුතු වුවද සැලසිනේ ආයතනය විසින් ස්ථාවර වත්කම් ලේඛණය යාවත්කාලීන කර ක්‍රමවත්ව පවත්වාගෙන ගොස් නොතිබුණි.

<p>(ආ)2016 අප්‍රේල් 25 දිනැති අංක 02/2016 දරන කළමනාකරණ සේවා වක්‍රලේඛය හා සංග්‍රහය VII පරිච්ඡේදයේ 5 වගන්තිය</p>	<p>මෙම විධිවිධාන වලට පටහැනිව 2023 සැප්තැම්බර් 30 දිනට ආයතනයේ නිලධාරීන් 04 දෙනෙකුට වැටුප් වශයෙන් රු.1,414,857 ක් වැඩිපුර ගෙවා තිබුණි.</p>	<p>මෙම විගණන වක්‍රලේඛ විමසුමට අදාළව නිවැරදි බව පිළිගනිමි. මෙම කරුණු 2024 ජනවාරි 23 දින පැවති අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්‍රිකා අංක 2024/01-05 මගින් ඉදිරිපත් කළ අතර එහි තීරණය වූයේ මෙම වැටුප් සංශෝධනයන් ඒ ඒ කාල පරිච්ඡේදවලදී පැවති අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට යටත්ව සිදුකර ඇති බැවින් එය වෙනස් කිරීමක් නොකරන ලෙසය.</p>
--	--	---

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත මාස 09 ක කාලපරිච්ඡේදයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 18,647,695 ක පාඩුවක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ පාඩුව රු.14,299,930 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 4,347,765 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට පෙර වසරට සාපේක්ෂව ආදායම රු.160,841,352 කින්, එනම් සියයට 49 කින් පහළ ගොස් තිබීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

ඉකුත් වර්ෂයේ දී රු.323,094,325 ක් වූ ආදායම සමාලෝචිත කාලපරිච්ඡේදයේදී රු. 163,237,758 ක් වූ අතර එය පෙර වර්ෂයට සාපේක්ෂව රු.159,856,567ක් එනම් සියයට 49 ක් අඩුවී

තිබුණි. වෙනත් ආදායම් සමාලෝචිත කාලපරිච්ඡේදයේදී රු.4,282,416 ක් වූ අතර ඉකුත් වර්ෂයේ දී රු.5,267,201 ක් විය. එය පෙර වසරට සාපේක්ෂව සියයට 18 ක අඩුවීමකි.

ඉකුත් වර්ෂයේ දී රු.243,981,574 ක් වූ නිෂ්පාදන වියදම් ඇතුළුව සෘජු වියදම් සමාලෝචිත කාලපරිච්ඡේදයේදී රු.127,267,175 ක් වූ අතර එය සියයට 47ක අඩු වීමකි. සමාලෝචිත කාලපරිච්ඡේදයේ රු.4,709,514ක් වූ විකිණීමේ හා බෙදාහැරීමේ වියදම් ඉකුත් වර්ෂයේ රු.7,949,229 ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 41 කින් අඩු වී තිබුණි. ඉකුත් වර්ෂයේ පරිපාලන වියදම් රු.88,998,658 ක් වූ අතර සමාලෝචිත වර්ෂයේ දී රු.52,876,360 ක් එනම් පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 41 ක් අඩුවී තිබුණි. සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ දී රු.869,286 ක් වූ වෙනත් වියදම් ඉකුත් වර්ෂයේ දී රු.1,486,144 ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 41 කින් අඩු වීමකි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

ආයතනය විසින් නිෂ්පාදක තනතුරෙහි නිලධාරියකු සේවා නියුක්ත කර නොතිබීම හේතුවෙන් නිෂ්පාදන කාර්යයන් වෙනුවෙන් එම අංශයේ කාර්යමණ්ඩලය මෙහෙයවීමට නොහැකිවී තිබුණි. 2023 වර්ෂය තුළ ආයතනයේ නිෂ්පාදන අංශයෙන් නිෂ්පාදනයන් 02 ක් පමණක් සිදු කර තිබුණු අතර එ සඳහා නිෂ්පාදන වියදම ලෙස රු.2,319,427 ක් ආයතනය විසින් දරා තිබුණි. එසේම නිෂ්පාදන කටයුතු 22 ක් බාහිර ආයතන ඔස්සේ සිදුකරවාගෙන තිබුණු අතර ඒ වෙනුවෙන් වියදම් ලෙස රු. 11,396,913 ක් බාහිර ආයතන වෙත ගෙවා තිබුණි. මෙම නිෂ්පාදන කටයුතු 22න් මුළු වටිනාකම රු.2,995,000 ක් වූ නිෂ්පාදන කටයුතු 07ක් එකම ආයතනයකට ලබා දී තිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

2022 වර්ෂය තුළ සිමිත නිෂ්පාදන කාර්යයන් ප්‍රමාණයක් ලැබීම නිසා සමාගම විසින් අවම මිල ඇස්තමේන්තු යටතේ සිදු කළ හැකි හා වැඩි ලාභයක් මත කළ හැකි කාර්යයන් පමණක් සමාගම සතු මානව හා භෞතික සම්පත භාවිතා කරමින් සිදුකරනු ලබයි. ආයතනය මගින් සිදුකරනු ලබන නිෂ්පාදන කාර්යයන් සඳහා කළමනාකරු (නිෂ්පාදන) විසින් මෙහෙයවීම සිදුකරනු ලබයි. එමෙන්ම සමාගමේ මිල ඇස්තමේන්තුව ඉහළ අගයක් ලබාදෙනු ලබන කාර්යයන් සඳහා සමාගමේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිල ඇස්තමේන්තු ලබාගෙන අඩු මිල ගණන් යටතේ කළ හැකි කාර්යයන් බාහිර සැපයුම්කරුවන් මගින් ඉටු කරවාගෙන ඇත. එමෙන්ම සේවාදායකයා විසින් ලබාදෙනු ලබන ඇතැම් කාර්යයන් සිදු කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන සැපයුම්කරු මගින් කටයුතු කළ අවස්ථාවන් මත එකම සැපයුම්කරු වෙත අවස්ථාව ලබාදීම සිදුව ඇත. අකාර්යක්ෂමතාවය හේතුවෙන් නිෂ්පාදක තනතුරේ සිටි සේවකයාගේ සේවා කොන්ත්‍රාත්තුව 2023.04.30 දිනේ අවසන් කරන ලදී. මොහුගේ රාජකාරීන් සේවාදායකයාගේ අපේක්ෂාවට අනුකූල නොවීම හේතුවෙන් ඇතැම් අවස්ථාවන්හිදී බාහිර පාර්ශවයන්ගේ සේවය ලබාගැනීමට සිදුවිය.

නිර්දේශය

නිෂ්පාදන කාර්යයන් ඵලදායී ලෙස ඉටුකර ගත හැකි වන පරිදි මානව සම්පත උපයෝජනය කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
සමාලෝචිත කාලපරිච්ඡේදයේ හා පසුගිය වර්ෂ 05 ක මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව සැලකීමේ දී ආයතනය 2019 වර්ෂයේදී රු. 8,300,209 ක ලාභයක් ලබා තිබුණු අතර 2020 වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.29,339,593 ක අලාභයක් විය. 2021 වර්ෂයේ බදු පසු අලාභය රු.6,841,002 ක් වූ අතර 2020 වර්ෂයට සාපේක්ෂව මූල්‍ය ප්‍රතිඵලයේ රු.22,498,591 ක වර්ධනයක් නිරීක්ෂණය විය. තවද 2022 වර්ෂයේ අලාභය රු.14,695,458 ක් වූ අතර එය ඉකුත් වර්ෂයට සාපේක්ෂව රු.7,854,456 කින් එනම් සියයට 115 කින් මූල්‍ය ප්‍රතිඵලය පිරිහී තිබුණි. සමාලෝචිත කාලපරිච්ඡේදයේ අලාභය රු.18,647,695ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 30ක පිරිහීමක් විය.	අදහස් දක්වා නොමැත.		මූල්‍ය තත්වයේ පිරිහීම වලක්වා ගැනීමට කළමණාකරණයේ අවධානය යොමු කළ යුතුය. ආදායම් ඉහළ නංවා ගැනීමට කටයුතු කළ යුතුය

3.3 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
ආයතනයේ නිෂ්පාදන අංශය සතු දේපල, පිරිසත හා උපකරණ බොහෝ කලක් නිශ්ක්‍රීයව පැවතුණු බව නිරීක්ෂණය වූ අතර සංස්කරණයන් සිදුකිරීමට යොදාගනු ලබන පරිගණක නිරන්තරයෙන් ක්‍රියාවිරහිතව පැවතීම හේතුවෙන් ඒවායෙන් කිහිපයක් ක්‍රියාත්මක නොවන තත්වයට පත්ව තිබුණි. ක්‍රියාත්මකව පවතින පරිගණක වල ද ස්ථාපනය කර තිබුණු ප්‍රතිවෛරස් මෘදුකාංග (Virus Guard) යාවත්කාලීන කර නොතිබුණි.	2024 වර්ෂය ආරම්භයේදී පරිගණකවල පැවති ප්‍රති වෛරස් මෘදුකාංගය යාවත්කාලීන කිරීමට පියවර ගන්නා ලදී.		ආයතනය සතු සම්පත් වල යහපැවැත්ම හා ආරක්ෂාව තහවුරු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 සංයුක්ත සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) 2022-2026 සංයුක්ත සැලැස්ම	2023 වර්ෂයේ රට තුළ පැවති		තාත්වික සැලසුම්

අනුව 2023 වර්ෂයේ දී රු.903,000,000 ක ආදායමක් ඉලක්ක කළද උපයා තිබුණු ආදායම රු. 233,328,718 ක් වූ අතර ඉලක්ක සපුරා තිබුණේ සියයට 26 ක ප්‍රතිශතයකිනි. එමෙන්ම 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ විකුණුම් ආදායම සියයට 28 ක ප්‍රතිශතයකින් එනම් රු.89,765,607 ක වටිනාකමකින් අඩු වී තිබුණි. 2022 සහ 2023 වර්ෂයන්හි විකුණුම් ඉලක්ක ලභා කර ගැනීම සඳහා සැලසිණේ ආයතනය විසින් ස්ථාපිත කරන ලද උපායමාර්ග කිසිවක් එම කාලපරිච්ඡේදයන් හිදී සපුරාගෙන නොතිබුණි. එමෙන්ම සැලසුම් සහ සත්‍ය ප්‍රතිඵල අතර විචල්‍යතාවයන් හඳුනාගැනීමට හා අවශ්‍ය නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර නොතිබුණි.

අයහපත් මූල්‍ය අර්බුදය හේතුවෙන් රාජ්‍ය ආයතනවල ප්‍රචාරණ කටයුතු සඳහා සිදුකරනු ලබන ප්‍රචාරණ පිරිවැයන් කප්පාදු කිරීම නිසා අලෙවි ආදායම විශාලා අඩුවීමක් සිදුවිය. ආයතනයේ අපේක්ෂිත විකුණුම් ඉලක්ක කරා ගමන් කිරීමේ අපහසුතා ඇතිවිය. එබැවින් ස්ථාපිත කරනු ලැබූ ඉලක්ක කරා ලඟ වීමට නොහැකි වීම මත සැලසුම් කරන ලද ඉලක්ක හා සත්‍ය විකුණුම් ඉලක්ක අතර විචල්‍යතා පැවතුණි. 2024 වර්ෂයේදී ආයතනයේ කළමනාකරණය විසින් සැලසුම්ගත ඉලක්ක වෙත යොමුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරයි.

සකස් කළයුතු අතර ස්ථාපිත ඉලක්ක ලභා කර ගැනීමට කටයුතු කළ යුතුය.

(ආ) 2023 වසර අවසන් වන විට නිෂ්පාදන අංශයේ කාර්යමණ්ඩලයේ වෙනත් වෘත්තීය නිපුණතා භාවිතා කරමින් ආයතනයේ ඵලදායිතාවය වැඩිකර ගැනීමට 2022 වර්ෂයේ සැලසුම් කර තිබුණද 2023 වර්ෂයේ අවසානය වන විට නිෂ්පාදන අංශයේ කාර්ය මණ්ඩලය උෞත උපයෝජිතව ආයතනය තුළ සිටීම සහ සංස්කරණ මැදිරි උෞත උපයෝජිත තත්වයක පවතින බව ස්ථානීය පරීක්ෂාවේ දී විගණනයට නිරීක්ෂණය වූ අතර 2022 වර්ෂය තුළ අපේක්ෂිත සැලසුම් සඳහා සංවිධානය වීම, සේවකයින් මෙහෙයවීම හා පාලනය යන කළමනාකරණ ක්‍රියාවලියේ අදියරයන් කාර්යක්ෂමව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව කළමනාකරණයේ අවධානය යොමු වී නොතිබුණි.

සංස්කරණ මැදිරි 02 හි කිසිදු කාර්යයක් නොවූ කාලය තුළ නිකරුණේ පරිගණක ක්‍රියාත්මක කර අනෙකුත් විදුලි උපකරණ නිකරුණේ ක්‍රියාත්මක වීම හේතුවෙන් ආයතනයට දැරීමට අසීරු විදුලි බිල්පත් ගෙවීමට සිදුවීම නිසා කාර්යයන් නොමැති අවස්ථාවන්හිදී විදුලි උපකරණ ක්‍රියාත්මක නොකර තැබීමට නිලධාරීන්ට වාචික උපදෙස් ලබාදී තිබුණු අතර කිසිදු අවස්ථාවක සම්පූර්ණයෙන් වසා තැබීමට නියෝග කර තිබුණේ නැත. මීට අමතරව එම සංස්කරණ මැදිරිවල නිලධාරීන් පෞද්ගලික ව්‍යාපාරික කටයුතු සිදුකරනු ලබන බවට නිෂ්පාදන අංශයේ නිලධාරීන් හරහාම ලැබී ඇති තොරතුරු හේතුවෙන් එම තත්වය පාලනය සඳහා එම අංශයන්හි සිදුවන ඵදිනොදා රාජකාරීන් පිළිබඳ දැනුවත් වීමට දෛනික කාර්යසටහන් යෙදීමට කටයුතු කරන ලදී. ඒ සඳහා Job Card ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලදී.

ආයතනයේ ඵලදායිතාවය වැඩි කරගත හැකි අන්දමින් මානව සම්පත උපයෝජනය කළයුතුය.

<p>(ඇ) 2022 වර්ෂය තුළ නිෂ්පාදන අංශයේ සැලසුම් කර ඇති ප්‍රසම්පාදනයන්ට අදාළ තොරතුරු එනම් ප්‍රසම්පාදන විස්තරය ,ඇස්තමේන්තු ගත වියදම,අරමුදල් සම්පාදන මූලාශ්‍ර පිළිබඳව ප්‍රසම්පාදන සැලැස්ම තුළ නිශ්චිතව දක්වා නොතිබුණි.</p>	<p>මේ පිළිබඳ සවිස්තරාත්මකව සොයාබලා අදාළ නිවැරදිකිරීම් කිරීමට කටයුතු කරමි.</p>	<p>ප්‍රසම්පාදනයන්ට අදාළ තොරතුරු ඇතුළත් කරමින් ප්‍රසම්පාදන සැලැස්ම විධිමත්ව පිළියෙල කළයුතුය.</p>
--	---	---

<p>(ඈ) 2022 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි 2012 වර්ෂයේ සිට එකතුකර ගැනීමට ඇති ණය මුදල් අයකර ගැනීම සඳහා ඉලක්ක ගත වැඩපිළිවෙලක් 2022 -2026 සංයුක්ත සැලැස්ම මගින් ස්ථාපිත කර තිබුණද 2022 දෙසැම්බර් 31 දිනට පැවති වසර 2014 -2021 කාලසීමාවක සිට අයවිය යුතු රු.මිලියනය ඉක්මවූ ණය ගැන ශේෂ 21 ක එකතු වටිනාකම රු.172,420,860 ක් 2023 දෙසැම්බර් 31 වන විටත් අයකර ගැනීමට සැලසිනේ ආයතනයට නොහැකි වී තිබුණි.</p>	<p>ණය අයකර ගැනීම වෙනුවෙන් කමිටුවක් පත්කර ඇති අතර ණය අයකර ගැනීමේ නිලධාරීන් විසින් වර්ෂ කීපයක සිට පැවත එන ණය අයකර ගැනීමට කටයුතු කරගෙන යන බව ප්‍රකාශ කරමි.</p>	<p>ස්ථාපිත කරන ලද අරමුණු ළඟාකර ගැනීමට කටයුතු කළ යුතුය.</p>
---	---	--

4.2 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
<p>සංයුක්ත සැලැස්මට අනුගතව ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර නොතිබුණු අතර ක්‍රියාකාරී සැලැස්ම තුළ 2023 වර්ෂයේ දී පෞද්ගලික අංශයේ සේවාදායකයින් සැලසිනේ ආයතනය සමඟ සම්බන්ධ කර ගැනීම සඳහා ඉලක්ක ස්ථාපිත කර තිබුණද 2023 සැප්තැම්බර් 30 දිනට එම ඉලක්ක සපුරා ගෙන නොතිබුණි.</p>	<p>වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සැකසීමේදී පෙර වර්ෂයේ විකුණුම් ඉලක්ක පාදක කර ගනිමින් සකසා ඇත. ඒ අනුව සංයුක්ත සැලැස්මේ දක්වා ඇති විකුණුම් ඉලක්ක හා ක්‍රියාකාරී සැලැස්මේ දක්වා ඇති විකුණුම් ඉලක්ක අතර විචල්‍යතා පැණ නැගී ඇත. 2023 වර්ෂයේදී අපේක්ෂා කළ පරිදි නව සේවාදායකයින් ආකර්ෂණය කිරීමේ හැකියාවක් නොපැවතුණි. 2024 වර්ෂයේදී ව්‍යාපාරික අවස්ථා ලබාගැනීම කෙරෙහි යොමුවිය.</p>	<p>අදහස්</p>	<p>ක්‍රියාකාරී සැලැස්ම, සංයුක්ත සැලැස්මට අනුකූලව පිළියෙල කළ යුතුය.</p>

4.3 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 40(1) වගන්තිය හා 2(1) වන උප වගන්තිය ප්‍රකාරව ආයතනයේ අභ්‍යන්තර විගණක තනතුරක් අනුමත කර ගැනීම සඳහා මෙම වාර්තාවේ දින දක්වා කටයුතු කර නොතිබුණු අතර අභ්‍යන්තර විගණකවරයකු මෙම විගණන වාර්තාවේ දිනය දක්වා පත්කර නොතිබුණි.

අභ්‍යන්තර විගණකවරයෙකු අනුමත කරගැනීමට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත.

පනතේ විධිවිධාන වලට අනුකූලව කටයුතු කළ යුතුය.